



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1995 අංක 8 දරන
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1995 අප්‍රේල් මස 27 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1995 අප්‍රේල් මස 28 වන දින, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
 ලැයිපි පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය.

1995 අංක 8 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1995 අප්‍රේල් 27 වන දින]

එල්. ඩී.—ඔ 78/92

1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1995 අංක 8 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රධාන නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පනතේ දීර්ඝ නාමය “කාර්යාංශයේ කොටස් හිමියන්ට ඒ තොරතුරු සැපයීම සඳහා ද” යන වචන වෙනුවට, “ඉල්ලීමක් කරනු ලැබූ විට, කාර්යාංශයේ කොටස් හිමියන්ට සහ සමාගම්ව, ඒ තොරතුරු අදාළවන යම් ණය ගැණුම්කරුවකුට හෝ අනාගත ණය ගැණුම්කරුවකුට ඒ තොරතුරු සැපයීම සඳහා ද” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

1990 අංක 18 දරන පනතේ දීර්ඝ නාමය සංශෝධනය කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්ති, ආදේශ කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තිය ප්‍රතික්ෂේපනය කිරීම.

“කාර්යාංශයේ කර්තව්‍ය

6. කාර්යාංශයේ කර්තව්‍ය පහත දැක්වෙන පරිදි විය යුතු ය:—

ආර්ථිකයේ සියලු අංශවලට සහ විශේෂයෙන්ම අවිධිමත් අංශයකට ණය බෙදා හැරීම පහසු කිරීමේ අදහසින්—

(අ) ණය දෙන ආයතනවල ණය ගැණුම්කරුවන් සහ අනාගත ණය ගැණුම්කරුවන් පිළිබඳ වෙළඳ ණය සහ මූල්‍ය තොරතුරු රැස් කිරීම සහ සැසඳීම;

(ආ) ඉල්ලීම් මත, කාර්යාංශයේ ණය දෙන ආයතන වන කොටස් හිමියන් වෙත සහ ඒ අවස්ථාවේ දී ම, ඒ තොරතුරු අදාළ වන ණය ගැණුම්කරුවන් සහ අනාගත ණය ගැණුම්කරුවන් වෙත ණය තොරතුරු සැපයීම;

(ඇ) ශ්‍රී ලංකාව තුළ වත්කම් ප්‍රමාණයක් ඇති කිරීම සහ වත්කම් ප්‍රමාණය භාර ගැනීම සහ ලබා ගැනීම, සඳහා ඉල්ලීමක් කළ විට වත්කම් ප්‍රමාණය යම් විදේශීය සහ දේශීය නියෝජ්‍යායතනයකට හෝ යම් තැනැත්තකුට විකිණීම;

(ඈ) කාර්යාංශයේ කොටස් හිමියන්වන ණය ආයතන සඳහා පර්යේෂණ ව්‍යාපෘති භාර ගැනීම.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
7 වන වගන්තිය
සංශෝධනය
කිරීම

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (අ), (ආ), (ඇ) සහ (ඈ) ඡේද ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට, පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන්—

“(අ) ණය දෙන ආයතනවලින් ණය ලබාගන්නා ණය ගැණුම්කරුවන් පිළිබඳ දත්ත බැංකුවක් පවත්වා ගෙන යාම;

(ආ) ණය දෙන ආයතනවල ණය ගැණුම්කරුවන් හෝ අනාගත ණය ගැණුම්කරුවන් පිළිබඳ වෙළෙඳ ණය හෝ මූල්‍ය තොරතුරු රැස් කිරීම සහ සැසඳීම;

(ඇ) එසේ රැස් කළ තොරතුරු තැන්පත් කිරීම;

(ඈ) ණය තොරතුරු;

(i) රහස්‍යතාවෙන් යුතුව, කාර්යාංශයේ කොටස් ගිවිසින්නට;

(ii) ඒ තොරතුරු අදාළවන්නා වූ ණය ගැණුම්කරු වනුට හෝ අනාගත ණය ගැණුම්කරු වනුට කාර්යාංශය විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් නියම සහ කොන්දේසි පිළිවෙලට යටත්ව කාර්යාංශයේ කොටස් ගිවිසිය යුතුය;

ඉල්ලීම මත සැපයීම සහ ඒ තොරතුරු සැපයීම යුතු ආකාරී නියම කිරීම;”;

(2) ඒ වගන්තියේ (ඈ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන්:—

“(ඈඈ) ඉල්ලීම මත, විදේශීය හෝ දේශීය නියෝජ්‍යාත නවලට හෝ යම් තැනැත්තකුට වත්කම් ප්‍රමාණය විකිණීම;”;

(3) ඒ වගන්තියේ (ග) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්—

“(ච) කාර්යාංශයේ කොටස් ගිවිසින්න වන ණය දෙන ආයතන සඳහා පර්යේෂණ ව්‍යාපෘති සාර ගැනීම;”;

(4) ඒ වගන්තියේ (ච) ඡේදය (ඡ) ඡේදය වශයෙන් නැවත අතුරු යෙදීමෙන්.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
10 වන
වගන්තිය
සංශෝධනය
කිරීම

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත්කර, ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ—

“(4) (3) වන උපවගන්තිය යටතේ කොටස් වෙන්කර දීමක් හෝ පැවරීමක් සඳහා අනුමතය දීමේ දී කාර්යාංශයේ නිකුත් කරන ලද කොටස් ප්‍රාග්ධනයෙන් යටත් පිරිසෙයින් සියයට තිස් එකක්වත් රඳවා තබා ගැනීම සහතික කිරීමට මුදල් මණ්ඩලය වැයම් කළ යුතු ය.”.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තියේ (1) වන උපවගන්තියේ ඉවත් කර, ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
12 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(1) කාර්යාංශය විසින්, මාස හයකට නොවැඩි කාලච්ඡේද සඳහා මග බැහැරවෙන් හෝ නියම දෙන ආයතනවලින් කලින් කල මුදල් ප්‍රමාණයක් ගැනීම කරනු ලැබිය හැකිය.”.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:

ප්‍රධාන
ප්‍රඥප්තියේ
16 වන අලුත්
වගන්තිය
ඇතුළත්
කිරීම.

“මණ්ඩලය විසින් 16 වන වගන්තිය සඳහා වූ කාර්යාංශයේ ගුද්ධ ලාභවලින්, මණ්ඩලය විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් ප්‍රමාණයක ලාභාංශ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබිය හැකිය.”.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
18 වන
වගන්තිය
ප්‍රතික්ෂේපනය
කිරීම.

“විගණනය 18. (1) මණ්ඩලය විසින්, කාර්යාංශයේ ගිණුම් විගණනය කිරීම සඳහා සුදුසුකම්ලත් විගණකවරයෙකු වාර්ෂිකව පත් කරනු ලැබිය යුතු ය.

(2) එක් එක් වර්ෂය සඳහා වූ කාර්යාංශයේ ගිණුම්, ඊළඟ වර්ෂයේ ජූනි මස නිශ්චය දිනට පෙර (1) වන උපවගන්තිය යටතේ පත් කරන ලද විගණකවරයා විසින් විගණනය කරනු ලැබීමට මණ්ඩලය විසින් සැලැස්විය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ පත් කරන ලද විගණකවරයෙකු විසින් කාර්යාංශයේ ගිණුම් පරීක්ෂා කරනු ලැබිය යුතු අතර, ශේෂ පත්‍රයේ තීරවදායකව නිසැකව දැන පහත දැක්වෙන දේ එනම්:—

(අ) ඔහුට අවශ්‍ය සියලුම තොරතුරු සහ පැහැදිලි කිරීම් ඔහු විසින් ‘ලබාගත්තේ’ ද නැද්ද යන වග; සහ

(ආ) වාර්තාවේ සඳහන් ශේෂ පත්‍රය සහ ගිණුම් කාර්යාංශයේ කටයුතු පිළිබඳ සත්‍ය වූ ද පැහැදිලි වූ ද දර්ශනයක් පිළිබිඹු කෙරෙන පරිදි නිසියාකාර ලෙස සකස් කරනු ලැබ ඇද්ද යන වග.

ප්‍රකාශ කෙරෙන වාර්තාවක්ද ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(4) විගණකවරයාගේ වාර්තාව මණ්ඩලය වෙත යැවිය යුතු ය.

(5) මේ වගන්තියේ “සුදුසුකම්ලත් විගණක වරයා” යන්නෙන්,—

(අ) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක සාමාජිකයකු වූද ගණකාධිකාරීවරයකු වශයෙන් වෘත්තීයයෙහි යෙදීමට, ඒ ආයතනයේ සභාව නිකුත් කරන ලද සහතිකයක් දරන්නා වූද තැනැත්තකු; හෝ

(ආ) යම් ගණකාධිකාරී සමාගමක එක් එක් නේවාසික ගවුල්කරු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජිකයකු ව සිටින්නේද එමෙන් ම ගණකාධිකාරීවරයකු වශයෙන් වෘත්තීයයෙහි යෙදීම සඳහා එකී ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නේද එවැනි ගණකාධිකාරී සමාගමක් අදහස් වේ.”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
19 වන
වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 19 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“අමාත්‍යවරයා
වෙත යවිය
සූදු ලේඛන.

19. 18 වන වගන්තිය යටතේ යම් වර්ෂයක් සම්බන්ධයෙන් විගණන වාර්තාව ලැබුණු විට, ඒ වර්ෂයට අදාළ පහත දැක්වෙන එක් එක් ලේඛනයේ පිටපතක් අමාත්‍යවරයා සහ කොටස් ගිණි යන් වෙත යැවීමට මණ්ඩලය විසින් කටයුතු සැලැස්විය යුතුය:—

(අ) විගණන වාර්තාව;

(ආ) ශේෂ පත්‍රය;

(ඇ) ලාභාලාභ ගිණුම; සහ

(ඈ) ඒ වර්ෂය සඳහා කාර්යාංශයේ වැඩ පිළිබඳ විස්තරයක් දැක්වෙන ඒ මණ්ඩලයේ සභාපතිගේ වාර්තාව.”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
21 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 21 වන වගන්තියේ (3) වන උපවගන්තියේ “කාර්යාංශයේ කොටස් හිමියකු වන ණය දෙක ආයතනයක ඉල්ලීම මත ඒ කොටස් හිමියාට” යන වචන වෙනුවට “කාර්යාංශයේ කොටස් හිමියකු වන ණය දෙක ආයතනයක ඉල්ලීම මත ඒ කොටස් හිමියාට සහ ඒ අවස්ථාවේ දී ම, ඒ තොරතුරු අදාළ වන ණය ගැණුම්කරුවකු හෝ අනාගත ණය ගැණුම්කරුවන් වෙත” යන වචන ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ 25 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය, ප්‍රධාන ප්‍රඥප්තියේ 25 අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 25 අ අලුත් වගන්තිය ඇතුළත් කිරීම.

"ණය දෙක ආයතනයක් විසින් මේ පනත යටතේ ගනු ලබන ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂාව.

25අ. වෙනත් යම් නීතියක කුමක් සඳහන් වුව ද, මේ පනතින් හෝ කාර්යාංශය විසින් යම් ණය දෙක ආයතනයක් වෙත සපයන ලද යම් තොරතුරක් විශ්වාස කරමින් ඒ ණය දෙක ආයතනය වෙත නියම කරන ලද්දා වූ හෝ පවරන ලද්දා වූ යම් කාර්යයක් හෝ කර්තව්‍යයක් කිරීමේ හෝ ඉටුකිරීමේ කාර්යය සඳහා ඒ ණය දෙක ආයතනය විසින් සද්භාවයෙන් කරන ලද හෝ නොකර හරින ලද යම් ක්‍රියාවක් හෝ දෙයක් සේතුවෙන් යම් තැනැත්තකු විසින් දරන ලද හෝ යම් තැනැත්තකුට සිදු වූ පාඩුවක් හෝ අලාභයක් හෝ යම් තැනැත්තකු විසින් කරන ලදැයි හෝ යම් තැනැත්තකුට සිදු වී යයි කියන ලද යම් පාඩුවක් හෝ අලාභයක් සම්බන්ධයෙන් ඒ ණය දෙක ආයතනය වග කිව නොයුතුය; නැතහොත් යම් අධිකරණයක දී සිවිල් හෝ අපරාධ නඩුවකට යටත් නොවිය යුතු ය."

12. ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තියේ (4) වන උප වගන්තියේ "27 (1) (අ) හෝ (ආ) යටතේ" යන වචන සහ ඉලක්කම් වෙනුවට, "(1) (අ) හෝ (ආ) උපවගන්තිය යටතේ" යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තිය සංශෝධනය කිරීම.

13. ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියේ "ණය දෙක ආයතන" යන්නෙහි අර්ථකථනය අගට පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් ඒ අර්ථකථනය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය සංශෝධනය කිරීම.

"(උ) යම් ආයතනයක මූල්‍ය ස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින්, මේ පනතේ කාර්ය සඳහා ණය දෙක ආයතනයක් විය යුතු යයි ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයක් මගින් ප්‍රකාශිත ණය දීමෙහි නියුතු වෙනත් යම් ආයතනයක්."

14. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

සාර්වත්‍රිකයෙහි පිංසර පතක් පෙළුම්පත්වල සහ පතක්වල පැරණිත දායක මිල (දේශීය) රු. 875 ක්
(දේශීය) රු. 1,160 ක් අංක 285, කොදෙවැන්න මාර්ග, කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාලයේ
අධ්‍යක්ෂවරයා වෙත හැඟි පිරිසකුත් දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවූ පසුව මුද්‍රණය
වූයේ එයින් පිළිගත හැකි වීමට පමණක් වූයේය.